

ව්‍යාපාර අධ්‍යක්ෂය

08 වන පාඨම

රක්ෂණය

දේශක - කුඩාන් වීරහැන්නැදිගේ

BA (sp) Economics (SUSL)

කුඩාන් වීරහැන්නැදිගේ

අවදානමක්

රක්ෂණයේ දී මූල්‍යමය වශයෙන් පැස්තමේන්තු කළ හැකි හානියක් සිදු වීමට ඇති ඉඩකඩ අවදානමක් ලෙස අරථ දැක්විය හැකි ය.

ව්‍යාපාර කටයුතු කර ගෙන යාමේ දී විවිධාකාර අවදානම සිදු විය හැකිය.

නිදසුන්

- ව්‍යාපාරය හිති ගැනීම
- සෞරසතුරු උච්‍යුරු
- ව්‍යාපාරය පාඩු ලැබීම
- ව්‍යාපාරයේ දේපළවලට සිදු විය හැකි හානි

රක්ෂණය

රක්ෂිතයා විසින් වාරික ගෙවීමටත්, රක්ෂිත උපදුව හේතුවෙන් රක්ෂිතයාට සිදු විය හැකි අලාභ සඳහා රක්ෂකයා විසින් වන්දි ගෙවීමටත්, රක්ෂිතයෙකු හා රක්ෂකයෙකු අතර ඇති කර ගන්නා එකගතාව රක්ෂණය ලෙස හැඳින්විය හැකි ය.

අවදානම්, රක්ෂණය කළ හැකි අවදානම් හා රක්ෂණය කළ තොහැකි අවදානම් ලෙස වර්ග කළ හැකිය

රක්ෂණය කළ හැකි අවදානම්වල තිබිය යුතු ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

- අවදානම පුරෝක්පතනය කළ හැකි වීම
- අනාගතයේ සිදු විය හැකි අවදානම මූල්‍යමය වශයෙන් තක්සේරු කළ හැකි වීම
- අවදානම නියත නො විය යුතු වීම. එනම් අලාභය සිදු විය යුත්තේ අහැළු ලෙස වීම
- සම්බන්ධතාවලින් තොර වීම. එනම් සිදු වූ පාඩුව වෙනත් රක්ෂිත අලාභ හා සම්බන්ධ නො විය යුතුය.
- සත්‍යාපනය කළ හැකි වීම. එනම් අලාභය සිදු වීමේ හේතුව, ස්ථානය, වේලාව හා ප්‍රමාණය විශ්ලේෂණය කළ හැකි විය යුතුය

රක්ෂණය කළ හැකි අවදානමක් වීම සඳහා ඉහත කරුණු ඉටු වීම අවශ්‍ය වේ.

ඉහත කරුණු ඉටු නොවන්නේ නම් ඒවැනි අවදානම් රක්ෂණය කළ නොහැකි අවදානම් වේ.

රක්ෂණය කළ ඩැකි අවදානම් සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

- ගොඩනැගිලි ගිනි ගැනීම මගින් සිදු වන අවදානම්
- රථවාහන අනතුරු අවදානම්
- මාර්ගස්ථා මුදල්වලට සිදු වන භානි
- මෙය ගැනීමෙන් ලබාය යුතු මුදල් නො ලබාමේ අවදානම්

රක්ෂණය කළ නොහැකි අවදානම් සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ

- ව්‍යාපාරය පාසු ලැබීම
- ස්වභාවික හේතුන් නිසා ඇති වන අවදානම් (ක්ෂයවීම්, යල්පැනීම්,
වාණ්පවීම්)
- තම හැකියා හා ගක්තිය මත තීරණය වන අවදානම් (විභාග අසමත් වීම,
ආදරය ඇතිම් වීම)
- මෝස්තර වෙනස්වීම් නිසා සිදු වන අවදානම්

ව්‍යාපාරවල පැවැත්ම සඳහා රක්ෂණය ඉතා වැදගත් වේ.

- රක්ෂණය මගින් ව්‍යාපාර අවධානම් ආවරණය කරන නිසා ව්‍යාපාර ආරම්භ කිරීමට ආයෝජකයින් පෙළුම්මීම
- ආබාධිත තත්ත්වයක දී හෝ මරණයක දී මූල්‍යමය ආරක්ෂාව ලැබේම (සේවකයන්ට)
- රක්ෂණ සමාගම් තමන් සතු අරමුදල් තැවත ආයෝජනය කිරීමෙන් රටේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම
- මුහුදු උච්චරු රක්ෂණය නිසා ජාත්‍යන්තර වෙළෙඳම දියුණු වීමයි

රක්ෂණ ගිවිසුම

රක්ෂණ ගිවිසුමක් යනු රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයා ඉදිරිපත් කරන රක්ෂණ යෝජනා පත්‍රයක් රක්ෂණ ආයතනය විසින් පිළිගැනීමෙන් පසු එම දෙපාර්ශ්වය අතර ඇති කර ගන්නා ලිඛිත එකාගතාවයි

රක්ෂණ ඔප්පුව

රක්ෂණ ඔප්පුව යනු කිසියම් ජීවිතයකට හෝ දේපළකට අදාළව රක්ෂණ ගිවිසමුක් ඇති වූ පසු ව ඊට අදාළ ව රක්ෂණ සමාගම විසින් රක්ෂිතයාට දෙනු ලබන ලිඛිත සහතකි යයි.

රක්ෂණ ගිවිසුමකට සම්බන්ධ පාර්ශ්ව

පළමු පක්ෂය (රක්ෂකයා)

රක්ෂණ යෝජනාව ඉදිරිපත් කරන්නා හෙවත් රක්ෂණ ආවරණය ලබා ගන්නා පූද්ගලයා

දෙවන පක්ෂය - (රක්ෂකයා)

රක්ෂණ යෝජනාව පිළිගන්නා පාර්ශ්වය හෙවත් රක්ෂණ සමාගම

තෙවන පක්ෂය -

තෙවන පක්ෂය යනු ගිවිසුමේ ක්‍රියාකාරීත්වය තුළින් ඇති වන බාහිර පක්ෂ පිළිබඳ සම්බන්ධතාවයි.

රක්ෂණ ගිවිසුමක් වලංගු වීම සඳහා පහත මූලිකාංග පැවතිය යුතුය.

- නෙතික බැඳීමක් ඇති කර ගැනීමේ අදහස
- අර්ථනය හෙවත් යෝජනාව
- ප්‍රතිග්‍රහණය හෙවත් පිළිගැනීම
- නෙතික බව - තීතියට එකත බව
- ඒ ඒ පාර්ශ්වයන්ට නෙතික බැඳීමක් ඇති කර ගැනීමට ඇති හැකියාව

රක්ෂණ ව්‍යාපාරය ක්‍රමවත්ව පවත්වා ගෙන යාම සඳහා රක්ෂණ මූලධර්ම අනුගමනය කළ යුතුය.

රක්ෂණ මුලධර්ම පහත දැක්වෙන ආකාරයට ලැයිස්තුගත කළ හැකිය

- රක්ෂා නිමිකම
- උපරිම විශ්වාසය
- හානිපුරණය
- ආදේශනය
- දායකත්වය
- ආසන්නම හේතුව

රක්ෂා හිමිකම

යම් විෂය වස්තුවක් පැවතීමෙන් ආර්ථිකමය වාසියකුත් එය අහිමි වීමෙන් ආර්ථිකමය අවාසියකුත් ඇති වන ඔනැම දෙයක් සම්බන්ධව ඇති හිමිකම, රක්ෂා හිමිකම වේ.

නිදසුන් :

- ස්වාමිපුරුෂයාගේ ජීවිතය පිළිබඳ හාර්යාවටත් හාර්යාවගේ ජීවිතය පිළිබඳව ස්වාමියාටත් රක්ෂා හිමිකමත් ඇති
- යම් දේපලක නීත්‍යානුකූල අයිතිකරුට එම දේපල පිළිබඳව රක්ෂා හිමිකමක් ඇත. (තමාගේ මෝටර රථය, ඉඩම් වැනි)
- ණය හිමියෙකුට ගිය ගැනීයෙකුගේ ජීවිතය තම ණය ප්‍රමාණය දක්වා රක්ෂණය කිරීමට හිමිකමක් ඇත.

උපරිම විශ්වාසය

රක්ෂණය කරනු ලබන විෂය වස්තුව සම්බන්ධයෙන් රක්ෂකයා සහ රක්ෂිතයා විසින් හෙළිදරව් කළ යුතු රක්ෂණ ගිවිසුමට අදාළ සියලු තොරතුරු සඳහාවයෙන් යුතුව හෙළිදරව් කිරීම උපරිම විශ්වාසය වේ

භානි පූර්ණය

යම් රක්ෂිත දේපලකට භානියක් වූ විට එම දේපල යථා තත්ත්වයට පත්කර ගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් පමණක් ගෙවීම භානි පූර්ණය ලෙස හඳුන්වයි.

නිදසුන් : රුපියල් ලක්ෂ 40 ක් වටිනා මෝටර රථය එම මුදලටම රක්ෂණය කර ඇති අවස්ථාවක රු. ලක්ෂ 2.5 ක අලාභයක් සිදු වුව හොත් වන්දි වශයෙන් රු. ලක්ෂ 2.5 ක් පමණක් ලැබීම

දායකත්වය

යම් දේපලක් රක්ෂණ ආයතන කිහිපයක රක්ෂණය කර ඇති විටක එම දේපලට යම් හානියක් සිදුවූ විටක ඒ සඳහා සියලුම රක්ෂණ සමාගම් අනුපාතකිව දායකත්වය වන්දි ගෙවීම දායකත්වය මූලධර්මය ලෙස හඳුන්වයි.

නිදසුන් : රුපියල් ලක්ෂ 10 ක දේපලක් A, B හා C යන රක්ෂණ සමාගම් තුනක අනුපිළිවෙළින් ලක්ෂ 5, ලක්ෂ 3 හා ලක්ෂ 2 බැහින් රක්ෂණය කර ඇති විටක එම දේපලට රු. 100 000 ක හානියක් සිදු වුයේ නම් 5: 3: 2 අනුපාතයට A රු. 50 000 ක් ද B රු. 30 000 ක් ද C රු. 20 000 ක් ද වශයෙන් වන්දියට දායක වේ

ආදේශනය

රක්ෂිත දේපලකට සිදු වූ හානියක දී රක්ෂණ සමාගම වන්දි ගෙවීමෙන් පසුව
බාහිර පාර්ශ්වයන්ගෙන් රක්ෂිතයාට ලබා ගත හැකි වෙනත් වාසි හා අයිතින්
රක්ෂකයා පවරා ගැනීම ආදේශන මූලධර්මය ලෙස හඳුන්වයි.

නිදසුන් : රුපියල් ලක්ෂ 50 කට රක්ෂණය කළ මෝටර රථයකට සිදු වූ
අනතුරකින් එම රථය මුළුමනින් ම විනාශ වුයේ නම්, රක්ෂණ සමාගම රු.
ලක්ෂ 50 ම වන්දි වශයෙන් ගෙවන අතර මෝටර රථයේ සුන්ඩුන් වටිනාකම
පවරා ගනී.

ආසන්නම හේතුව

රක්ෂිත දේපලකට හෝ ජීවිතයකට සිදු වූ හානියක දී එම හානිය සිදු වීමට හේතු කිහිපයක් බලපා ඇති විටෙක, හානිය සිදු වීමට බලපැ ආසන්න ම හේතුව රක්ෂණ ඔප්පුවෙන් ආවරණය වී ඇත්තම් පමණක් වන්දි ගෙවන බව ආසන්නම හේතුව මූලධර්මයෙන් දැක්වේ.

නිදුසුන් : සෞර්විය රක්ෂණ ඔප්පුවක් හිමි පුද්ගලයෙකුට තම නිවසට ගින්නකින් හානියක් සිදු වුව හොත් වන්දි ලබා ගත නො හැකි ය. එයට හේතුව හානිය සිදු වීමට බලපැ හේතුව වන ගින්න සෞර්විය රක්ෂණ ඔප්පුවෙන් ආවරණය වී නො තිබීමයි.

ප්‍රවිත් රක්ෂණය සම්බන්ධයෙන් රක්ෂා හිමිකම, උපරිම විශ්වාසය හා ආසන්නම හේතුව යන මූලධර්ම පමණක් අදාළ වේ. හානිපුර්ණ මූලධර්මය හා එයට අයත් උපමූලධර්ම වන දායකත්වය හා ආදේශනය යන මූලධර්ම ප්‍රවිත් රක්ෂණයට අදාළ නො වේ. එයට හේතුව ප්‍රවිත්‍ය හානි වීමෙන් හෝ අනතුරට පත් වීමෙන් වන හානිය මුදලින් මැතිය නොහැකි වීමත් එය යථාතත්වයට පත් කළ නොහැකි වීමත්ය ප්‍රවිත් රක්ෂණයේ දී ඔප්පුවේ සඳහන් යම් නිශ්චිත වටිනාකමක් වන්දි වශයෙන් ප්‍රදානය කෙරේ.

ප්‍රතිරක්ෂණය

රක්ෂණ සමාගමක් විසින් භාර ගන්නා ලද රක්ෂණ අවධානමක් එම ආයතනය
විසින් තවත් රක්ෂණ සමාගමක හෝ කිහිපයක රක්ෂණය කිරීම ප්‍රතිරක්ෂණය
ලෙස හඳුන්වයි. ප්‍රතිරක්ෂණය මගින් රක්ෂණ සමාගම්වල වගකීම විතැන් කළ
හැකි නිසා රක්ෂිතයාගෙන් අය කරනු ලබන වාරික මුදල අඩු මට්ටමක පවතී

ප්‍රාරක්ෂණය

විශාල වටිනාකමක් ඇති වත්කමක් සම්බන්ධයෙන් ඇති අවදානමක් කොටස වශයෙන් වෙන් කර රක්ෂණ සමාගම් කිහිපයකට භාර දීම හා අනතුරක් සිදු වූ විට තමන් භාරගත් අවදානමේ ප්‍රමාණයට ඒ ඒ රක්ෂණ සමාගම් වන්දි ගෙවීම ප්‍රාරක්ෂණය ලෙස හඳුන්වයි.

රක්ෂණය වර්ග දෙකකට වර්ග කරයි.

■ ජීවිත රක්ෂණය/දිගුකාලීන රක්ෂණය

■ සාමාන්‍ය රක්ෂණය

ජ්‍යෙෂ්ඨ රක්ෂණය/දිගුකාලීන රක්ෂණය

ජ්‍යෙෂ්ඨ රක්ෂණය /දිගුකාලීන රක්ෂණය (Life Insurance) රක්ෂිතයාගේ මරණය සහ වෙනත් ගාරීරික උපදුව හේතුවෙන් අවදානම්වලට මූහුණ පැවිච්‍ර රක්ෂිතයාට හෝ මහුගේ යැපෙන්නන්ට මූල්‍යමය ප්‍රතිලාභ ලබා දීම ජ්‍යෙෂ්ඨ රක්ෂණයේ දී සිදු වේ.

ජ්‍යෙෂ්ඨ රක්ෂණයේ අරමුණු වන්නේ මරණය, අකර්මන්‍යතාව හෝ මහලුවියට පත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් පුද්ගලයෙකුට සිදු විය හැකි හානි වෙනුවෙන් ආරක්ෂාව සලසා ගැනීමයි.

ජ්‍යෙෂ්ඨ රක්ෂණය යම් නිශ්චිත කාලසීමාවක් සඳහා ලබා ගන්නා අතර, රක්ෂිතයා එකී කාල සීමාව තුළ මිය ගිය හොත් එකග වූ මුළු රක්ෂිත වටිනාකම යැපෙන්නන්ට හෝ නම් කළ පුද්ගලයාට හිමි වන අතර, රක්ෂිතයා එකී කාල සීමාව අවසන් වන තෙක් ජ්‍යෙෂ්ඨ ව සිවිය හොත් කාලසීමාව අවසානයේ රක්ෂණ ඔප්පුවේ වටිනාකම හා ප්‍රතිලාභ රක්ෂිතයාට ලබා ගත හැකිය.

ජ්‍යෙෂ්ඨ රක්ෂණය සෙසු රක්ෂණවලින් වෙනස් වන ආකාරය පහත පරිදි දැක්විය හැකිය .

නිදසුන් -

- ජ්‍යෙෂ්ඨ රක්ෂණයේ අවධානම නිශ්චිත අතර සෙසු රක්ෂණවල අවධානම නිශ්චිත නො මැත.
- ජ්‍යෙෂ්ඨ රක්ෂණය සම්බන්ධ ව හානිපුරුණ මූලධර්මය අදාළ නො වන අතර, සෙසු රක්ෂණ සඳහා මෙම මූලධර්ම ආදාළ වේ.
- ජ්‍යෙෂ්ඨ රක්ෂණය ඉතිරි කිරීමකට සමාන වන අතර, සෙසු රක්ෂණ සඳහා වන්දි ලබා ගත හැකි වන්නේ හානියක් සිදු වුවහොත් පමණි.
- ජ්‍යෙෂ්ඨ රක්ෂණ ඔප්පුව පැවරිය නො හැකි අතර, සෙසු රක්ෂණ ඔප්පු පැවරැය හැකි ය.

සාමාන්‍ය රක්ෂණය (General Insurance)

සාමාන්‍ය රක්ෂණ, පහත පරිදි වර්ග කළ හැකි යේ

- ශිනි රක්ෂණය
- සොරබිය රක්ෂණය
- ස්වාභාවික විපත් රක්ෂණය
- සමුද්‍ර රක්ෂණය
- මෝටර රථ රක්ෂණය
- වගකීම් රක්ෂණය
- මාරුගස්ල හාන්ස රක්ෂණය
- මාරුගස්ල මුදල රක්ෂණය

ගිනි රක්ෂණය (Fire Insurance)

කිහියම් පුද්ගලයෙකුට, ගොඩනැගිලි හෝ වෙනත් වත්කම්වලට ගින්නෙන් සිදු විය හැකි හානි ආවරණය කර ගැනීම සඳහා ලබා ගත හැකි රක්ෂණය ගිනි රක්ෂණය වේ.

ගිනි රක්ෂණය යටතේ ගිනි හානිවලට අමතර ව අතිරේක වාරික මුදල ගෙවීමෙන් ගිනි රක්ෂණ ඔපුප්පව දීර්ශ කර, පහත අවධානමිද ආවරණය කර ගැනීමට හැකියාව ලැබේ.

- කැරලි කේලාහල/වැඩ වර්ෂන හානි
- විදුලිමය ආපදා හානි
- ජල ගැලීම්, සුළු සුළං/ කුණාටු වැනි
- ගැවීම් හානි
- පිපිරිම් හානි
- හූමි කම්පා /සුනාමි
- ගුවන්යානා අනතුරු
- ආනුශ්‍යානික අලාභ හානි

සොරබිය රක්ෂණය (Theft Insurance)

ව්‍යාපාරික ස්ථානවල හෝ නිවාසවල සිදු විය හැකි සොරබිය අවදානම ආවරණය කර ගැනීම සඳහා සොරබිය රක්ෂණ මැප්පු ලබා ගත හැකි ය.

ස්වභාවික විපත් රක්ෂණය (Natural Disaster Insurance)

කුණාටු වැනි දේවලින් දේපලවලට සිදු වන භානි ආවරණය සඳහා ස්වභාවික විපත් රක්ෂණාවරණයක් ලබා ගැනීමට හැකි ය.

සමුද්‍ර රක්ෂණය (Marine Insurance)

මුහුදු මාරුග ප්‍රවාහනයේ දී නැවට හා නැවි බඩුවලට සිදු විය හැකි හානි
සමුද්‍ර රක්ෂණය මගින් ආවරණය වේ

සමුද්‍ර රක්ෂණය මූලික කොටස් දෙකකි.

- නැවිකඳ රක්ෂණය (Hull)
- නැවි බඩු රක්ෂණය (Cargo)

නැව්කල රක්ෂණය යටතේ විවිධ රක්ෂණ ඔප්පු වර්ග ලබා ගැනීමට
හැකියාව තිබේ.

- සියලු අවදානම ඔප්පුව
- පූර්ණ අලාභය පමණක් ගෙවන ඔප්පුව
- තොටුපළ ඔප්පුව
- අලුත්වැඩියා ඔප්පුව
- තැනීම් හානි ඔප්පුව

නැව්කල රක්ෂණය යටතේ විවිධ ඔප්පු වර්ග ලබා ගැනීමට
හැකියාව තිබේ

- ඇගෝසු ඔප්පුව
- විවෘත ඔප්පුව/වල ඔප්පුව
- අනාගත ආවරණ ඔප්පුව

මෝටර රථ රක්ෂණය - (Motor Traffic Insurance)

රථවාහන අනතුරුවලින් මෝටර රථවලට, මෝටර රථවල ගමන් ගන්නා ඇයට හා බාහිර පාර්ශවයන්ට සිදු විය හැකි හානි සඳහා වන්දි ලබා ගැනීම පිණිස රථවාහන හිමියෙකු හා රක්ෂණ සමාගමක් අතර ඇති කර ගන්නා එකතුවයයි.

මෝටර රථ වාහන රක්ෂණය යටතේ ලබා ගත හැකි රක්ෂණ ඔප්පු වර්ග කිහිපයකි.

- සමුප්‍රදාන වගකීම් සහිත රක්ෂණ ඔප්පුව/විස්තීර්ණ රක්ෂණ ඔප්පුව
- තෙවන පාර්ශ්ව ගිනි හා සෞරධිය රක්ෂණය
- අවම තෙවන පාර්ශ්ව රක්ෂණය

සම්පූර්ණ වගකම් සහිත රක්ෂණ ඔප්පූව

සම්පූර්ණ වගකම් සහිත රක්ෂණ ඔප්පූව මගින් අදාළ වාහනයට, වාහනයේ ගමන් ගන්නා පුද්ගලයින්ට හා දේපලවලට සිදු වන හානි ආවරණය වේ.

තෙවන පාර්ශ්ව ගිනි හා සෞරඛිය රක්ෂණය

තෙවන පාර්ශ්ව ගිනි හා සෞරඛිය රක්ෂණය මගින් අදාළ වාහනයට ගින්නෙන් හා සෞරකම් කිරීම්වලින් සිදු වන හානිවලට අමතර ව බාහිර පුද්ගලයින්ට හා දේපලවලට, සිදු වන හානි ආවරණය වේ.

අවම තෙවන පක්ෂ රක්ෂණය

අවම තෙවන පක්ෂ රක්ෂණය මගින් තෙවන පාර්ශ්වයන්ට, දේපලවලට සිදු වන හානි පමණක් ආවරණය වේ. මෝටර රථයක් මහා මාරුගයේ ධාවන කිරීම සඳහා අවම වශයෙන් අවම තෙවන පක්ෂ රක්ෂණ ඔප්පූව හෝ ලබා ගත යුතු ය.

වගකීම් රක්ෂණය (The Liability Insurance)

වගකීම් රක්ෂණය යනු වෙනත් පාර්ශ්වයන්ට සිදු වන පාඩු පිළිබඳව ඇති වන වගකීම් රක්ෂණය කිරීමයි. මෙම රක්ෂණය නිසා ව්‍යාපාරිකයින්ට ඔවුන් නිසා වෙනත් පාර්ශ්වයන්ට සිදු වන හානි පිළිබඳ වගකීමෙන් ආරක්ෂා වීමට හැකි වේ.

වගකීම් රක්ෂණය යටතේ ලබා ගත හැකි වගකීම් රක්ෂණ ඔප්පු වර්ග කිහිපයක් පහත දැක්වේ.

පොදු (මහජන) වගකීම් රක්ෂණ (General Liability Insurance)

දේපල හෝ ව්‍යාපාර කටයුතුවලින් පැන තැගයි හැකි අභ්‍යු සිද්ධීන් නිසා තුන්වන පාර්ශ්වයකට සිදු විය හැකි හානි වෙනුවෙන් එම දේපල අයිතකරු විසින් හෝ ව්‍යාපාරිකයින් විසින් ලබා ගන්නා රක්ෂණාවරණයයි.

නිෂ්පාදන වගකීම් රක්ෂණය (Product Liability Insurance)

ව්‍යාපාරයක් අලෙවි කරන නිෂ්පාදන පාරිභෝතනය කිරීමෙන් පාරිභෝගකයින්ට සිදු විය හැකි හානි ආවරණය කිරීම සඳහා ව්‍යාපාරිකයන් විසින් ලබා ගන්නා රක්ෂණාවරණයයි.

සේව්‍ය වගකීම් රක්ෂණය (Employer Liability Insurance)

සේවයේ යෙදී සිටිය දී සේවකයින්ට සිදු වන අනතුරු වෙනුවෙන් වන්දි ගෙවීම සේව්‍යාගේ වගකීමයි. එවැනි අවස්ථාවක වන්දි ගෙවීමේ වගකීම රක්ෂණ ආයතනයකට පැවරිය හැකි ය. තමන් යටතේ සේවය කරන අයට සේවයෙහි යෙදී සිටිය දී, සේවයේ යෙදීම නිසාම ඇතිවන්නා වූ තුවාල හා අසනීප වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා සේව්‍යයන් විසින් ලබා ගන්නා රක්ෂණය සේවා යෝජක වගකීම් රක්ෂණය වේ.

මාර්ගස්ථ හාණේඩ රක්ෂණය

මාර්ගස්ථ හාණේඩ රක්ෂණයේදී ගොඩබලිමින් හාණේඩ ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන මාධ්‍යයට හාණේඩ පැට වූ අවස්ථාවේ සිට එම හාණේඩ ගොඩබලැම දක්වා වූ අවස්ථාව දක්වා සිදු විය හැකි හානි ආවරණය සඳහා ලබාගන්නා රක්ෂණය මාර්ගස්ථ හාණේඩ රක්ෂණය වේ.

මාර්ගස්ථ මුදල් රක්ෂණය

එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට මුදල් රගෙන යාමේදී සඳු විය හැකි හානි ආවරණය සඳහා ලබා ගන්නා රක්ෂණය මාර්ගස්ථ මුදල් රක්ෂණයයි.

**ඉදිරි VIDEO බැලීම සඳහා
SUBSCRIBE කරන්න**



A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



www.ALNoteBook.com

Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

"The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements."